

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා අරමුදල - 2013

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා අරමුදලේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය සාධාරණ වාර්තාව, සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරු වල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනතේ 35(5) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (3) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතිවලට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. අවාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරිවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවධානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවධානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාල වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අරමුදලේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තක්ත්වාගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තක්ත්වාගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ). අරමුදල විසින් 2014 වර්ෂයට අදාළව දරන ලද රු. 248,888 ක් වූ වියදමක්, සමාලෝචිත වර්ෂයේ වියදමක් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ආ). ප්‍රාග්ධන වියදම් ලෙස වර්ග කළයුතු රු.64,500 ක් වූ වියදම් අයහාර වියදම් ලෙස වර්ගීකරණය කර තිබුණි.
- (ඇ). ඊට්ටිය අමාත්‍යාංශයෙන් හා තවත් අමාත්‍යාංශයකින් අරමුදලට ලැබුණු මෝටර් රථ දෙකක් අගයකර ගිණුම් ගතකර නොතිබුණි.
- (ඈ). සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් වැය කර තිබූ රු. 4,188,209 ක් වූ වියදම්, සඳාය ලෙස නොපියවූ අත්තිකාරම් ලෙස දක්වා තිබුණි. එහෙයින් වර්ෂයේ අතිරික්තය හා කාරක ප්‍රාග්ධන තත්ත්වය එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.

2.2.2 ලැබිය යුතු ගිණුම්

2008 වර්ෂයේ සිට ඉදිරියට ගෙන එන ලද රු. 127,343 ක වූ අත්තිකාරම් මුදලක් 2014 අප්‍රේල් 30 දින වන විටත් පියවා නොතිබුණි.

2.2.3 නීත, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති , රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම
(අ) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ	
(i) 1990 ඔක්තෝබර් 10 දිනැති අංක 41/90 දරන චක්‍රලේඛයේ 2:11 උපවගන්තිය	අරමුදල සතු වාහනවල දැවෙන ඉන්ධන ප්‍රමාණය සෑම මාස 06 කටම වරක් පරීක්ෂා කළ යුතු වුවද , එසේ සිදු කර නොතිබුණි.

(ii) 1997 පෙබරවාරි 03 දිනැති අංක 06/97 දරන චක්‍රලේඛය

විධිවිධාන ප්‍රකාරව වැඩ බලන කාලය මාස 3 ක උපරිමයකට යටත් විය යුතු වුවත්, 2009 මැයි 05 දින හිටපු අධ්‍යක්ෂකවරයා විශ්‍රාම යාමෙන් පසු එදින සිට 2014 අප්‍රේල් 30 දින වන විටත් එම පුරප්පාඩුව නොපුරවා වැඩ බලන පදනම මත නිලධාරියකු පත්කර රාජකාරී කටයුතු ආවරණය කර තිබුණි.

(ආ) 2009 සැප්තැම්බර් 18 දිනැති අංක පී/එච්/437 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය

අරමුදලට ආදාල වන පරිදි නියමිත රක්ෂණ ආවරණයන් ලබා ගත යුතු වුවත් එසේ කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) 2006 දෙසැම්බර් 22 දිනැති අංක පීඑච්/423 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 4.1 (අ) වගන්තිය

අරමුදලේ වාර්ෂික අයවැය ලේඛණය 2012 සැප්තැම්බර් 30 දිනට පෙර ගරු අමාත්‍යවරයාගෙන් අනුමැතිය ලබාගෙන ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල් හා මුදල් අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළයුතු වුවද ඒ අනුව කටයුතු කර නොතිබුණි.

(ඈ) මුදල් රෙගුලාසි 371 (ආ)

නිලධාරීන් 04 දෙනෙකුට එක් නිලධාරියකුට රු. 20,000 ක් බැගින් වූ සීමාව ඉක්මවා එකතුව රු.157,843 ක් වූ තත්කාර්ය අතුරු අග්‍රිම නිකුත් කර තිබුණි

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය තුළ අරමුදලේ මෙහෙයුම් කටයුතුවල ප්‍රතිඵලය රු. 103,299,406 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂය සඳහා වූ අතිරික්තය රු. 82,999,417 ක් විය. ඒ අනුව ඉකුත් වර්ෂය හා සැසඳීමේදී මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.20,299,989 ක වැඩිවීමක් විය. මුද්‍රාතැබීම් ගාස්තු හා භාණ්ඩාගාර බිල්පත් පොලී ආදායම ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී වැඩිවීම මෙම වාසිදායක මූල්‍ය ප්‍රතිඵලයට හේතු වී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ආදායම/වියදම් විස්තරය	ආදායම /වියදම		ආදායම හා වියදම වෙනස්වීම වාසිදායක (අවාසිදායක)	වෙනස් වීමේ ප්‍රතිශතය
	2013	2012		
	(රු.)	(රු.)	(රු.)	
මුද්‍රා තැබීමෙන් ලද ආදායම	101,873,355	91,486,826	10,386,529	11
පොලී ආදායම	39,028,295	32,816,434	6,211,861	19
මුද්‍රා තැබීම් නොවන ආදායම	98,727	779,960	(681,233)	(87)

කාර්ය මණ්ඩල පිරිවැය	10,589,825	13,206,909	2,617,084	20
ක්ෂයවීම්	6,829,057	7,584,605	755,548	10
ආයතන හා පරිපාලන වියදම්	16,530,142	13,178,376	(3,351,766)	(25)
දායක හා සාමාජික ගාස්තු	2,497,998	5,758,618	3,260,620	57
වෙනත් වියදම්	1,549,457	2,649,398	1,099,941	42

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනතේ 20 (i) (අ) හා 37 වගන්තිය පරිදි වෙළඳාමේදී භාවිතා වන සෑම මිනුම් උපකරණයක්ම වාර්ෂිකව සත්‍යාපනය කළ යුතු වුවද, සෑම උපකරණයක්ම සත්‍යාපනය කරන බව තහවුරු කර ගැනීමේ නිසි ක්‍රමවේදයක් අරමුදල සතුව නොතිබුණි.

(ආ) දිස්ත්‍රික් නිලධාරීන් විසින් සත්‍යාපනය කරනු ලබන ඒකක හා ඊට අදාළව අය කරනු ලබන ගාස්තු පිළිබඳ විස්තර එම නිලධාරීන් විසින් අරමුදලට වාර්තා කරනු ලැබුවද අය කරන ලද ගාස්තු වෙනුවෙන් කරනු ලබන මුදල් බැරකිරීම් හා මාසික සත්‍යාපන ගාස්තු හා ඒකක ප්‍රමාණය පිළිබඳ සංකීර්ණ වාර්තාවේ (MS/4 වාර්තාව) දැක්වෙන ආදායම් වටිනාකම, සත්‍යාපන වාර්තා පිටපත් සමග සැසඳීමක් හෝ අධීක්ෂණයක් සිදු කෙරෙන පරිදි අරමුදල විසින් අභ්‍යන්තර පාලන පිළිවෙත් ස්ථාපිත කර නොතිබුණු බැවින් එකී මිනුම් ඒකක මුද්‍රා තැබීමෙන් ලද ආදායමේ නිවැරදිතාවය පිළිබඳව විගණනයට සැඟිමකට පත්විය නොහැකි විය.

4.2 ස්ථාවර වත්කම් පාලනය

එකතුව රු. 359,328,254 ක් වූ ස්ථාවර වත්කම් වලට අදාළව ඒවායේ අයිතිය තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් පරිදි ස්ථාවර වත්කම් ලේඛණ, හිමිකම් ඔප්පු නොතිබීමෙන් ස්ථාවර වත්කම් පාලනය දුර්වලව පැවති බව නිරීක්ෂණය විය.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 ක්‍රියාකාරී සැලැස්ම

සංයුක්ත සැලැස්මක් පිළියෙල කර නොතිබුණද සමාලෝචිත වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස්කර තිබුණි. නමුත් එය වාර්ෂික අයවැයට සමගාමීව සකස්වී නොතිබුණෙන් ක්‍රියාකාරී විෂයයන් ක්‍රියාකාරී සැලැස්ම සමඟ සැසඳිය නොහැකි විය.

5.2 අභ්‍යන්තර විගණනය

රේඛීය අමාත්‍යාංශයට අයත් අභ්‍යන්තර විගණන ඒකකය මගින් අරමුදල විගණනය කරන බව දක්වා තිබුණද සමාලෝචිත වර්ෂය තුළ එවැනි විගණනයක් සිදු කර අභ්‍යන්තර විගණන වාර්තා පිටපත් විගණකාධිපතිවරයාට ඉදිරිපත් කර නොතිබුණි.

5.3 මනභේදයට තුඩුදෙන වියදම්

1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනතෙහි විධිවිධාන නොමැති වුවද සහකාර අධ්‍යක්ෂවරයෙකුට ණය මුදලක් හා මූල්‍ය ප්‍රදානයක් ලෙස රු. 1,783,358 ක අධ්‍යයන කටයුතු සඳහා අරමුදලින් ලබාදී තිබුණි.

5.4 අයවැය ලේඛනමය පාලනය

අයවැයගත හා තථ්‍ය අගයන් අතර, සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූ හෙයින් අයවැය, ඵලදායී කළමනාකරන පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.

6. කාර්ය මණ්ඩලය

අරමුදලේ අනුමත කාර්ය මණ්ඩලය 325 ක් වුවත් 2013 දෙසැම්බර් 31 දිනට තථ්‍ය කාර්ය මණ්ඩලය 192 කට සීමාවී තිබුණි. එහෙයින් සමාලෝචිත වර්ෂය අවසානවන විටත් ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 04 ක්ද තෘතීයික මට්ටමේ පුරප්පාඩු 28 ක් සමඟ පුරප්පාඩු 133 ක් පිරවීමට කටයුතු කර නොතිබීමෙන් අරමුදලේ කාර්ය සාධනය මනාව ඉටුකිරීමට බාධාවක්ව නොතිබුණි යන්න විගණනයේදී බැහැර කල නොහැකි විය.

7. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු පිළිබඳව වරින්වර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කල යුතුය.

- (අ) අයවැය
- (ආ) ගිණුම්කරණය
- (ඇ) ආදායම් හා වියදම් පාලනය
- (ඈ) වත්කම් පරිපාලනය
- (ඉ) අභ්‍යන්තර විගණනය
- (ඊ) කාර්ය මණ්ඩලය